

සාමාන්‍ය සමයේ විසිවන සතිය  
සෙනසුරාදා

පළමුවන කියවීම

රුත්ගේ කථාවෙන් ගත් පාඨයෙකි.

රුත් 2: 1-3, 8-11, 4: 13-17

ඔබේදී, දාවිත්ගේ පියා වූ ජෙස්සේගේ පියා විය.

තයෝමිට බෝවස් නමින් ධනවත් නෑයෙක් සිටියේය. ඔහු ඇගේ පුරුෂයාට සිටි ඵලිමෙලෙක්ගේ පෙළපතට අයත් කෙනෙකි. මෝවබ් ජාතික රුත් තයෝමිට කතා කොට, “අස්වැන්න එකතු කරන අයගෙන් මග හැරෙන කරලේ එකතු කර ගැනීමට ඉඩ දෙන මිනිසෙකු පසුපස යන්නට මට අවසර දෙන්නැ”යි කීවාය. තයෝමි උත්තර දෙමින්, “හොඳයි, යන්න දුව” කියා ඇයට අවසර දුන්නාය.

මෙසේ රුත් කෙතට ගොස් එහි වැඩ කරන්නන් පසු පස යමින් කරලේ අහුලා ගන්නාය. වාසනාවකට මෙන් ඇ පැමිණියේ, ඵලිමෙලෙක්ගේ පෙළපතේ කෙනෙකු වූ බෝවස්ට අයිති කෙතට ය.

එවිට බෝවස් රුත්ට මෙසේ කිය. “මාගේ දියණිය, මට ඇහුම් කන් දෙන්න. මේ කෙනෙහි හැර වෙන කිසි තැනක කරලේ අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමග වැඩ කරන්න. ඔවුන් අස්වැන්න එකතු කරන්නේ කොහේ දැයි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කළෙමි. ඔබට පිපාසය ඇති වූවොත් ගොස් ඔවුන් පුරවා තිබෙන වතුර භාජනවලින් බොන්න.”

රුන් බෝවස්ගේ පාමුල මුණින් නලා වැඳ වැටී, “විදේශික ගැහැණියක වන මා දෙස ඇස් හෙළා ඔබ මට මෙපමණ කරුණාවන්ත වන්නේ මන්දැ”යි ඇසුවා ය.

බෝවස් මෙසේ පිලිතුරු දුන්නේ ය. “ඔබේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඔබේ නැන්දම්මාට ඔබ සලකා තිබෙන අන්දම ගැන සියලු කාරණා මම දැනගනිමි. ඔබේ දෙමාපියන් ද මවුබිම ද හැරදමා නන්නාදුනන සෙනගක් මැදට ඔබ පැමිණි ආකාරය ගැන සියලු කාරණා මම දනිමි.”

මෙසේ බෝවස් සිය භාර්යාව ලෙස රුන් පෙළවහට ගත්තේය. ඔහු ඇ හා සහවාසයේ යෙදුණු විට සම්භාණන් වහන්සේ ඇය පිලිසිඳ ගැනීමට සැලසු සේක. ඇ පුතකු ලැබුවා ය. ස්ත්‍රීහු නයෝමිට කතා කොට සම්භාණන් වහන්සේට ප්‍රශංසා වේවා! ඔබ රුකබලා ගැනීමට උන් වහන්සේ ඔබට පුතකු දී තිබේ. ඒ දරුවා ඉශ්රායෙලේහි ප්‍රසිද්ධ වේවා! ඔහු ඔබට නව ජීවනයක් ලබා දී ඔබේ මහලු කාලයේදී ඔබට ආරක්ෂාව සලසනු ඇත. මන්ද, ඔබට ආදරය කරන පුතුන් හත්දෙනෙකුට වඩා ඔබට වැඩදායක වන ඔබේ ලේලි ඒ දරුවා ලබා ඇතැ”යි කීවේය. නයෝමි ඒ දරුවා වඩාගෙන ලයෙහි හොවා රුකබලා ගත්තාය.

අසල්වැසි ස්ත්‍රීහු, “නයෝමිට පුතෙක් උපන්නේයැ”යි කියමින්, ඔහුට ‘ඔබේද’ යන නාමය තැබූහ. ඔහු දාවිත්ගේ පියා වූ ජෙස්සේගේ පියා විය.

දේව වාක්‍යය එසේය.

## පිළිතුරු ගීය

ගීතාවලිය

128: 1-5

පිළිතුර: සම්ඳුන් කෙරෙහි ගරු බිය දක්වන්නා ආසිරි ලබන්නේය.

ගීය:

සම්ඳුන් කෙරෙහි ගරු බිය ඇති, එතුමන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය.

මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ හුක්ති විඳින්නෙහි ය. ඔබ වාසනාවන්ත ය. ඔබට ගූහ සිද්ධ වන්නේ ය.

ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිඳිවැලක් මෙන් වන්නීය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලිව පැල මෙන් වන්නෝය. සම්ඳුන් කෙරෙහි ගරු බිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේය.

සම්ඳාණෝ සියොත් හි සිට ඔබට ආශිර්වාද කරන සේක්වා! ඔබේ මුළු ජීවිත කාලයේ දී ජෙරුසලමේ සුඛ සෙන ඔබට දක්නට ලැබේවා!

සාධුකාරය (දෙවසරේම)

ආලේඛයා! ආලේඛයා!

සම්ඳුනි, ඔබවහන්සේගේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට

මට වරම් දුන මැනව.

මන්ද, එය මාගේ ප්‍රීතිය වේ.

ආලේඛයා!

නොහොත්

ආලේඛයා! ආලේඛයා!

අපට ඇත්තේ ස්වර්ගයේ වැඩ සිටින එකම පියාණන් වහන්සේ ය.

අපේ එකම නායකයාණෝ ක්‍රිස්තුස් වහන්සේ ය.

ආලේඛයා!

## සුවිශේෂය

සුවිශේෂක මතෙව් තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය.

මතෙව් 23: 1-12

ඔව්හු එකක් කියති අනෙකක් කරති.

එකල ජේසුස් වහන්සේ සමූහයාටත්, සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක. “විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිලිබඳ බලය ලත් අටුවාවාදීහු වෙති. එබැවින් ඔවුන් ඔබට අණ කරන සියල්ල නොපිරිහෙලා පිලිපදින්න. එහෙත් ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති. අනෙකක් කරති. ඔව්හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත් ඒ බර පොදි ඉසිලීමට සුලුගිලික තරමවත් ආධාරයක් දීමට කැමති නොවෙති. ඔවුන් හැම දෙයම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පලල් කරගෙන තලලෙහි ද බාහුවල ද පලඳිති. වස්ත්‍රවල දාවලු මහන් කරති. මංගල්‍ය හෝජනවල දී මූලාසනයට ද ධර්ම ශාලාවල දී ප්‍රධාන අසුන් වලට ද, වෙලඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති. එහෙත් ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබේ ගුරු දේවයාණෝ එක්කෙනෙක් මය. ඔබ කවුරුත් සහෝදරයෝ ය. මිහිපිට කිසිවකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එකම පියාණන් වහන්සේ ය. ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක්කෙනෙක්ම ය. එනම් ක්‍රිස්තුස් වහන්සේ ය. එහෙත් ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේය. නමාම උසස් කර ගන්නා කවරෙකු වුව ද පහත් කරනු ලබන්නේ ය. නමාම පහත් කර ගන්නා කවරෙකු වුව ද ඔහු උසස් කරනු ලබන්නේ ය.”

සුවිශේෂ වාක්‍යය එසේය.